


**Kiddo-KINDL 12 -16 years  
for Sri Lanka Survey**



**INSTRUCTION**

උයුබෝවන් ! මේ දින තුළ ඔබට කුමන ආකාරයෙන් දැනුනාදැයි විමසා බලන්නට අපි කැමතියි.  
ඒ හිසා අපි ඔබෙන් පිළිතුරු ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ප්‍රශ්න කීපයක් සකස් කලා.

කරුණාකර සෑම ප්‍රශ්නයක්ම ප්‍රවේශමෙන් කියවන්න.

පසුගිය සතියේ ඔබට වෙච්ච දේවල් ගැන කල්පනා කරන්න.

ඔබට වඩාත් ගැලපෙන උත්තරය තෝරා කොටුව තුළ කතිරයක් ගසන්න.

මෙහිදී හරි හෝ වැරදි යන පිළිතුරු නැත.

මෙහිදී වැදගත් වන්නේ ඔබ සිතන දේවල් පමණයි.


**Example**

උදාහරණයක් වශයෙන් :	කොහෙත්ම නැත	ඉතාම කලාතුරකින්	කලාතුරකින්	බොහෝවි ට	හිතරම
පසුගිය සතිය තුළ මම සංගීතයට සවන්දීමට ප්‍රිය කලෙමි.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input checked="" type="checkbox"/>	<input type="checkbox"/>

ප්‍රශ්නාවලිය සම්පූර්ණ කළ දිනය :

(වසර \_\_\_\_\_ / මාසය \_\_\_\_\_ / දිනය \_\_\_\_\_)

Questions on site 2



අපට ඔබ ගැන තොරතුරු ටිකක් කියන්න.

කරුණාකර හිස්තැන පුරවා හෝ කතිරයක් ගසා පිළිතුරු සපයන්න.

(ස්ත්‍රී)       (පුරුෂ)

මගේ වයස අවුරුදු \_\_\_\_\_ යි.

ඔබේ පවුලේ සහෝදර සහෝදරියන් කී දෙනෙක් සිටිනවාද?

0     1     2     3     4     5     5ට වැඩි

ඔබ යන්නේ කුමන වර්ගයේ පාසලකටද? \_\_\_\_\_

Dimension 1

මූලින්ම අපි ඔබගේ සෞඛ්‍ය තත්වය ගැන විස්තර ටිකක් දැන ගන්නට කැමතියි.

පසුගිය සතියක අත්දැකීම් හා තත්වයන් පදනම් කරගෙන පිළිතුරු සපයන්න.	කොහෙත්ම නැත	ඉතාම කලාතුරකින්	කලාතුරකින්	බොහෝවිට	නිතරම
1 මට අසනීප ගතියක් දැනුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
2 මම වේදනාවෙන් සිටියා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
3 මම බොහෝ මහන්සි වී වෙනසට පත්ව සිටියා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
4 මම ඉතා ශක්තිමත්ව එමෙන්ම බලසම්පන්න බවක් හැඟුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>

Dimension 2

ඔබට දැනුන හැඟීම ගැන කිවහොත්....

පසුගිය සතියක අත්දැකීම් හා තත්වයන් පදනම් කරගෙන පිළිතුරු සපයන්න.	කොහෙත්ම නැත	ඉතාම කලාතුරකින්	කලාතුරකින්	බොහෝවිට	නිතරම
1 මම ප්‍රීතියෙන් සිටියා එමෙන්ම බොහෝ සිනා සුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
2 කම්මලෙකමින් සිටියා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
3 හුදෙකලා බවක් දැනුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
4 මට බයක් හෝ අවිනිශ්චිත ගතියක් දැනුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>

Dimension 3

එමෙන්ම ඔබට ඔබ ගැන කෙබඳු හැඟීමක් දැනුනාද ?

පසුගිය සතියක අත්දැකීම් හා තත්වයන් පදනම් කරගෙන පිළිතුරු සපයන්න.	කොහෙත්ම නැත	ඉතාම කලාතුරකින්	කලාතුරකින්	බොහෝවිට	නිතරම
1 මට මා ගැන ආඩම්බර බවක් දැනුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
2 මට ලොකු සන්තෝෂයක් දැනුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
3 මට මා ගැන තෘප්තිමත් බවක් හැඟුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
4 මට මා ගැන තෘප්තිමත් බවක් හැඟුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>

Dimension 4

මිළඟ ප්‍රශ්න ඔබගේ පවුල සම්බන්ධයි.

පසුගිය සතියක අත්දැකීම් හා තත්වයන් පදනම් කරගෙන පිළිතුරු සපයන්න.	කොහෙත්ම නැත	ඉතාම කලාතුරකින්	කලාතුරකින්	බොහෝවිට	නිතරම
1 මම දෙමාපියන් සමග සමගියෙන් ගතකලා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
2 මට ගෙදරදී ප්‍රසන්න බවක් දැනුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
3 අපි ගෙදර බොහෝම දඬර වුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
4 දෙමාපියන් මා සම්බන්ධව දැඩි බවක් හැඟුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>

Dimension 5

එමෙන්ම ඔබේ මිතුරන් ගැන.

පසුගිය සතියක අත්දැකීම් හා තත්වයන් පදනම් කරගෙන පිළිතුරු සපයන්න.	කොහෙත්ම නැත	ඉතාම කලාතුරකින්	කලාතුරකින්	බොහෝවිට	නිතරම
1 මම යාලුවෝන් එක්ක එකතු වෙලා නොයෙක් දේවල් කලා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
2 මම යාලුවෝන් එක්ක සාර්ථකව ගතකලා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
3 මම යාලුවෝන් එක්ක සමගියෙන් සිටියා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
4 මා අනෙක් අයට වඩා වෙනස් කෙනෙක් ලෙස හිතුවා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>

Dimension 6

අවසාන වශයෙන් අපි කැමතියි ඔබගේ පාසල ගැන යමක් දැන ගන්න.

පසුගිය සතියක අත්දැකීම් හා තත්වයන් පදනම් කරගෙන පිළිතුරු සපයන්න.	කොහෙත්ම නැත	ඉතාම කලාතුරකින්	කලාතුරකින්	බොහෝවිට	නිතරම
1 පාසලේ වැඩ කිරීම පහසුයි.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
2 මට පාසලේ වැඩ සිත් ගන්නා සුලු විය.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
3 මම මගේ අනාගතය පිළිබඳ සිත කරදර කර ගන්නා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
4 තරක ලකුණු ලැබීම තරක සාමාර්ථ ලැබීම ගැන මම සිත කරදර කර ගන්නා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>

Site 4 (Dimension 7)

ඔබ දැනට රෝහල් ගත වී සිටින්නේ ද? නැතහොත් ඔබට දිගුකාලීන අසනීපයක් තිබෙනවාද?

ඔව්

නැතැ

පහත ඇති ප්‍රශ්න 6 ට පිළිතුරු දක්වන්න.

ඔබ ප්‍රශ්න මාලාව මෙතනින් සමාප්තිය කරා.

පසුගිය සතියක අත්දැකීම් හා තත්වයන් පදනම් කරගෙන පිළිතුරු සපයන්න.	කොහෙත් ම නැත	ඉතාම කලාතුරකින්	කලාතුරකින්	බොහෝවිට	නිතරම
1 මම මගේ අසනීපය තරක අතට හැරෙයි කියලා බයෙන් හිටියා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
2 මම මගේ අසනීපය ගැන කණගාටු වුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
3 මට මගේ අසනීපයට හොඳින් මුහුණ දෙන්න පුලුවන් වුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
4 මගේ අසනීප තත්වය නිසා දෙමාපියන් මට අතදරුවෙකුට වගේ සැලකුවා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
5 කවුරුවත් මගේ අසනීප තත්වය දැනගන්නවට මම කැමතිවුනේ නැතැ.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
6 මගේ අසනීපය නිසා පාසලේ සමහර දේවල් මට අතපසු වුනා.	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>

